

## වේලාම සුත්‍රය

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උසස් ම කුසලය වෙත පියවර තබමු.

අතිතයෙහි විසූ වේලාම නම් බමුණකු විසින් දෙන ලද මහා දානයක් පිළිබඳව කරුණු විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුවමාට කරන ලද විස්තරයක් අංගුත්තර නිකායෙහි වේලාම සුත්‍රයෙහි (අං.නි. 5, 434-438 පිට) දැක්වේ. දානයක් මහත්ලෑල මහානිසංස වීමට හේතුවන කරුණු මොනවාද යන්නත් දානයට වඩා සිලයෙහි ආනිසංසත් රට වඩා මෙත් වැඩිමෙහි ආනිසංස වැඩි බවත් ඒ සියල්ලට වඩා අනිත්‍ය සංයුත් වැඩිම මහත්ලෑල මහානිසංස බවත් මෙම සුත්‍රයෙන් පැහැදිලි කෙරේ. මෙහි දී දානයෙහි ආනිසංස ක්‍රමයෙන් වැඩි දියුණු වන ආකාරයත් දානය ඉක්මවා සිලයෙහි ආනිසංසත් සිලය ද ඉක්මවා සමඟ භාවනාවෙහි ආනිසංසත් සමඟ භාවනාව ඉක්මවා විද්‍රෝහනා භාවනාව වඩාත් ඉහළ ම ආනිසංස ලබා දෙන ආකාරය පිළිබඳවත් පැහැදිලි විස්තරයක් ඇතුළත් වේ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ලොකික වශයෙන් මෙන් ම ලෝකෝත්තර වශයෙන් කළ හැකි ඉහළ ම කුසලයන් පිළිබඳව මහත් කරුණාවෙන් ලොවට පහදා දෙති. ඒ අනුව මෙත්‍රිය වැඩිම ඉහළ ම ලොකික කුසලය වශයෙන් ද ස්කන්ධ, ධාතු, ආයතනාදී පරමාර්ථ ධර්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම ලෝකෝත්තර කුසලය වශයෙන් ද හඳුනා ගත හැකි ය.

### දානාය

වරෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් තුවර දෙවිරම් වෙහෙරහි වැඩ වෙසෙන කළේහි අනාථපිණ්ඩික ගෘහපතිතුමා බුදුරුදුන් වෙත පැමිණ උත්වන් වැද නමස්කාර කොට එකත් පෙසක සිටියේ ය. එහිදී බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාගෙන් ප්‍රශ්නයක් අසමත් 'ගැහැවිය ඔබගේ කුලයේ අය දන් දෙන්නේදී'යි විමසි ය. එහි දී ගෘහපතිතුමා පිළිතුරු දෙමින් තම කුලයේ අය දන්දෙන බවත් එසේ දෙන්නේ රැක්ෂ වූ කාඩි දිය දෙවැනි කොට ඇති තිබුවුහාලේ බත් බවත් සඳහන් කළේ ය. එවිට බුදුරුදුන් සඳහන් කරන්නේ 'ගෘහපතිය, රැක්ෂ වේවා ප්‍රණීත වේවා යමෙක් සකස් නොකොට (අසක්කවිව) දන් දේ ද ගරුසරු තැති ව (අවිත්තිකන්වා) දන් දේ ද සියතින් නොදේ (අසහන්වා) ද නිතර දන් නොදේ (අපවිද්ධිය) ද කම්ලිල නොඅදහා දන් දේ (අනාගමනයිටියිකා) ද, යම් යම් තැනැක එම දානයේ විපාක ලැබෙන කළේහි උසස් වූ හක්තානුහවය (ආහාර අනුහවය) සඳහා ඔහුගේ සිත නොනැමෙයි. උදාර වූ වස්තු පරිහරණය සඳහා සිත නොනැමෙයි. උසස් යානවාහන පරිහරණය පිණීස සිත නොනැමෙයි. උසස් ප්‍රංචකාමගුණයන් පරිහරණය පිණීස සිත නොනැමෙයි. තවද ඔහුගේ දරුවන්, අමුවන්, දාසයන්, මෙහෙරුවන්, කම්කරුවන් ආදිහු ඔහුගේ වචනයට ඇහුමිකන් නොදෙති. දෙනුම ප්‍රයුත් ලබනු පිණීස සිත නොනැමෙයි. රට හේතුව නොසකසා කම්ලිල නොඅදහා දන් දුන් බැවිනි.'

ලී අතර 'යමෙක් රැක්ෂ වූ හේ ප්‍රණීත වූ හේ තමන් විසින් පරිත්‍යාග කරන්නා වූ දෙය සකසා (සක්කවිව), ගරුසරු ඇතිව (විත්තිකන්වා), සියතින් (සහන්වා), නිරතුරුව (අනාපවිද්ධි), කම්ලිල අදහා (අශගමනයිටියිකා) දේ නම් එහි විපාක වශයෙන් මහත් වූ සම්පත් ලබා ඒවා පරිහරණයට (හත්තහෙත්ගාය) සිත තැමෙන අතර අමුදරු - දුසි - කම්කරුවන් ආදිහු ඔහුගේ වචනයට අවනත වෙති. ධර්මාවබෝධය පිණීස ද ඔහුගේ සිත තැමෙයි. රට හේතුව මැනැවින් සකසා කම්ලිල අදහා දන් දුන් බැවිනි'. මෙලෙස දානය හා එහි ආනිසංස කෙරෙයන් සඳහන් කළ භාග්‍යවතුන් වහන්සේ වේලාම නම් බමුණකු අතිතයේ දෙන ලද දානය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් සවිස්තරාත්මකව දානානිසංස පැහැදිලි කළහ. ඒ අනුව වේලාම නම් බමුණා අතිතයෙහි මහත් අසිරීමත් දානයක් දුන්නේ ය. ඔහු එහිදී රිදී පිරවූ අසුහාරදහසක් රන් බදුන් දන් දුනි. තවද රන් පිරවූ අසුහාරදහසක් රිදී බදුන් දන් දුනි. ඒ අතර අමුරන් පිරවූ අසුහාරදහසක් ලෝහ භාජන දන් දුනි. රනින් අලංකාර කර රන් රසුදුලින් ගැටපුණු ඇතුන් දහසක් දන්දුනි. තවද අගනා සම්වලන් වැසු රන් දද සහිත අසුහාරදහසක් රිය දන්දුනි. රට අමතරව දෙනුන් අසුහාර දහසක් කන්‍යාවන් අසුහාරදහසක්, ආහාර පාන, වස්ත්‍රාහරණ ආදිය ගංගා ගලන්නාක් මෙන් දන් දුනි. එකල්හි වේලාම නමින් මෙලෙස මහ දන් දුන්නේ අන් අයකු නොව බෝසන් දම් පිරු තමන් වහන්සේ ම බව මෙහි දී භාග්‍යවතුන් සඳහන් කළහ. මෙලෙස

මහාදානයක් පිරිනැමුව ද එය මහත්ථිල මහානිසංසදායී විය හැකි එකඟ දිවියිසම්පන්නකු ද නොවූ බැවින් එම දක්ෂිණාව පිරිසිදු නොවූ බවත් එය මහත්ථිල මහානිසංසදායී නොවූ බවත් වැඩිදුටත් විස්තර කළහ.

මෙලෙස මහත්වූ දන, ධානාස, වස්ත්‍ර, වස්ත්‍රාදිය දහස්ගණන් මිසිලුවන්ට පුදනවාට වඩා දිවියිසම්පන්න එක තැනැත්තකට දෙන දානය වඩාත් ආනිසංසදායී බව හාගාවතුන් වහන්සේ දේශනා කළහ. තවද දිවියිසම්පන්නයන් සියයකට දෙන දානයට වඩා සකදාගාමී එක් අයකුට දෙන දානය මහත්ථිල මහානිසංස බවත්, සකදාගාමී වුවන් සියයකට දෙන දානයට වඩා එක් අනාගාමී තැනැත්තකට දෙන දානය මහත්ථිල බවත්, අනාගාමී වුවන් සියයකට දෙන දානයට වඩා එක රහත් උතුමකුට දෙන දානය මහත්ථිල බවත්, රහත් උතුමන් සියයකට දෙන දානයට වඩා එක පසේබුදුවරයකුට දෙන දානය උතුම බවත්, පසුබුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක සම්මා සම්බුදුවරයකුට දෙන දානය මහත්ථිල බවත් බුද්ධප්‍රමාජ සංසයට දෙන දානය වඩාත් ම ආනිසංසදායී බවත් දේශනා කළහ. සරසතු දානයට ද වඩා සිවිදෙසින් වඩනා මහසගනට වෙහෙරක් කරවා පූජා කිරීම ආනිසංසදායී වන අතර බුද්ධ, ධම්ම, සංස යන තෙරුවන් සරණ යාම ඊට වඩා ආනිසංසදායී වන බවත් පංචධිලය රකීම ඉහත කි සැමට වඩා ප්‍රතිථිලදායී ආනිසංසදායී බව දේශනා කළහ. සිලයට ද වඩා සුළු මොහොතක් නමුදු මෙත් සිත වැඩිම ආනිසංසදායී බවත් අසුර සැණක් ගහන මොහොතක් නමුදු අනිත්‍ය සංයුත්ව වැඩිම වඩාත් ම මහත්ථිල මහානිසංසදායී බවත් අවසාන වශයෙන් අවධාරණය කළහ (යො ව අවිෂරාසඩ්සානමන්තම්පි අනිවිවසස්ස්ස්දෝ හාවෙයා ඉදා තනෙනා මහජ්ඡ්‍යතරන්ති).

මේ අනුව මානසික සුවතාව ඉහළට ම දියුණු කර ගැනීමේ සාර්ථක ම ක්මය වශයෙන් බුදුභමෙහි දැක්වෙන්නේ හාවනාවයි. හාවනාවන් සිත පිරිසිදු කර ගැනීම වඩාත් වේගවත්ව කර ගත හැකි අතර තම ආධ්‍යාත්මික ගක්තිය වඩාත් ප්‍රබල කර ගැනීමට ද හාවනාව උපකාරී වේ. එබැවින් දාන, සිල, හාවනා යන ක්‍රිඩ පුණ්‍ය ක්‍රියා අතර හාවනාව පිළිබඳව බුදුභමින් වැඩි අවධාරණය් යොමු කර තිබෙනු දක්නට ලැබේ. මෙත් ආදි සමථ හාවනාවකින් ලැබෙන ආනිසංස දාන, සිල කුසලයන්ට වඩා ප්‍රබල වන අතර ඉතා ස්වල්ප වේලාවක් නමුදු අනිත්‍ය සංයුත්ව වැඩිම කුසල් දියුණු කර ගත හැකි වඩාත් ම සාර්ථක මෙන් ම වේගවත් ම ක්මය වශයෙන් බුදුභමින් අවධාරණය කෙරේ.

දානානිසංස පිළිබඳ වේලාම සූත්‍රයෙහි දැක්වෙන විස්තරයට සම්ප විග්‍රහයක් දක්ෂිණාවිහාර සූත්‍රයෙහි (ම.නි. 3, 520 පිට) ද සඳහන් වේ. ඒ අනුව

#### ❖ පෙරද්ගලික දාන 14 :-

1. කිරිසන් සතකු වෙත යමක් දීමෙන් සියක් ආනිසංස ඇත්තේ වෙයි.
2. පෘථිග්‍රන දුර්ගිලයකු වෙත දන් දීමෙන් දහසක් ආනිසංස ඇත්තේ වෙයි.
3. පෘථිග්‍රන සිල්වතකු වෙත දන් දීමෙන් ලක්ෂයක් ආනිසංස ඇත්තේ වෙයි.
4. කාමයෙහි විරාගී වූ බාහිර සසුනක තවුසකු කෙරෙහි දන් දීමෙන් කෝට්ලක්ෂයක් ආනිසංස ඇත්තේ වෙයි.
5. සෝවාන්මගට පිළිපන් (සොකාපන්තිලස්විජ්කිරියා) උතුමකුට දන් දීමෙන් අසංඛ්‍ය ආනිසංස ඇත්තේ වෙයි.
6. සෝවාන් එලස්ථ උතුමකුට දන්දීමේ ආනිසංස ගැන කියනු කිම
7. සකදාගාමී මාර්ගස්ථ උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම
8. සකදාගාමී එලස්ථ උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම
9. අනාගාමී මාර්ගස්ථ උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම
10. අනාගාමී එලස්ථ උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම
11. අරහත් මාර්ගස්ථ උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම
12. අරහත් එලස්ථ උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම

13. පසේඩු උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම
14. සම්මා සම්ඩු උතුමකුට දෙන දානයෙහි ආනිසංස ගැන ද කියනු කිම

### ❖ සංසික දාන 7 :-

1. බුද්ධපූමුඛ සියලු හික්ෂුන් හා හික්ෂුණීන් සඳහා දෙන දානය
2. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සියලු හික්ෂු හික්ෂුණීන් සඳහා දෙන දානය
3. සියලු හික්ෂු සංසයා සඳහා දෙන දානය
4. සියලු හික්ෂුණී සංසයා සඳහා දෙන දානය
5. හික්ෂුන් හා හික්ෂුණීන් කොටසකට දෙනා දානය
6. හික්ෂුන් පිරිසකට දෙන දානය
7. හික්ෂුණීන් පිරිසකට දෙන දානය

අනාගතයෙහි පහවලන පාපස්වහාව ඇති දුෂ්කිල කාසාවකන්යික තැනැත්තා වෙත වුව ද සංසයා උදෙසා යමක් දෙන්නේ නම් එය ද අසබා වූ අප්‍රමාණ වූ ආනිසංස ඇත්තේ වෙයි. සම්මා සම්ඩුරජාණන් වහන්සේ නමකට දානය පුරා කිරීම ඇතුළ ඉහත දක්වූ පුද්ගලික දාන 14 ම කිසිසේන් සංසගත දානය තරම් මහන්තිල මහානිසංස තොවන බව හාගාවතුන් වහන්සේ මෙහි ද අනාවරණය කළහ (නැතුවතාම ආනන්ද, කෙනවේ පරියායෙන සංසගතාය දක්ඩිණාය පාරිපුරුෂගලිකං දානං මහජ්ප්ලනරං වදාම්). මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් සංසික දානයෙහි ආනිසංස අධික බවයි. රේ එක් හේතුවක් නම් සංසයා උදෙසා දෙන දානයේ ද බුදුරජාණන් වහන්සේ ද රේ ඇතුළත් බැවිති. සංසයාට යමක් දෙන විට තමන් වහන්සේ ද රේ ඇතුළත් බව මහාපුරාජ්‍යී ගෝත්මයට හාගාවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කළහ (සංස ගොන්මී දෙනී. සංසේ නො දින්නේ අභ්‍යන්තර ප්‍රාග්ධනා හැඳිස්සාම්).

### දක්ඩිණ විසුද්ධි හතර :-

1. දායක පාර්ශ්වයෙන් පිරිසිදු ප්‍රතිග්‍රාහක (පිළිගන්නා) පාර්ශ්වයෙන් අපිරිසිදු දක්ෂිණාව (දායකතො විසුද්ධික්වති නො පටිග්‍රාහකතො)
2. ප්‍රතිග්‍රාහක පාර්ශ්වයෙන් පිරිසිදු දායක පාර්ශ්වයෙන් අපිරිසිදු දක්ෂිණාව (පටිග්‍රාහකතො විසුද්ධික්වති නො දායකතො)
3. දායක පාර්ශ්වයෙන් ද ප්‍රතිග්‍රාහක පාර්ශ්වයෙන් ද අපිරිසිදු දක්ෂිණාව (නේව දායකතො විසුද්ධික්වති නො පටිග්‍රාහකතො)
4. දායක පාර්ශ්වයෙන් ද ප්‍රතිග්‍රාහක පාර්ශ්වයෙන් ද පිරිසිදු දක්ෂිණාව (දායකතො වෙව විසුද්ධික්වති පටිග්‍රාහකතො ව)

'යො සීලවා දුස්සීලෙසු දදාති දානං ඔම්මෙන ලද්ධිං සුපසන්නාවිත්තො,  
අහිසද්දාහා කම්මුවල උලාර සා දක්ඩිණා දායකතො විසුද්ධික්වති.'  
(සිල්වත් වූ යමක් දැනුම්ව ලද දෙය පහන් සිතින් මහන් වූ කම්මුල අදහාගෙන දුෂ්කිලයකු වෙත දන් දෙයේ ද එම දක්ෂිණාව දායකයා වෙතින් පිරිසිදු වූයේ වෙයි.)

යො දුස්සීලෝ සිලවන්තෙපු දදාති දානං අධම්මෙන ලද්ධං අජ්පසන්නවිත්තො,  
අනහිසද්දහං කම්මෙලල උලාරං සා දක්ඩිණා පටිග්ගාහකතො විසුප්ස්සේති.  
(දුශ්කීල වූ යමෙක් අදුහැමින් ලද දෙය අපහන් සිතින් මහත් වූ කම්මෙල තොඅදහා  
සිල්වතුන් කෙරෙහි දන් දෙයි ද එම දක්ෂිණාව ප්‍රතිග්‍රාහකයා වෙතින් පිරිසිදු වෙයි.)

'යො දුස්සීලෝ දුස්සීලපු දදාති දානං අධම්මෙන ලද්ධං අජ්පසන්නවිත්තො,  
අනහිසද්දහං කම්මෙලල උලාරං න තං දානං විපුලෙලන්ති බැඳී.'

(දුශ්කීල වූ යමෙක් අදුහැමින් ලද දෙය අපහන් සිතින් මහත් වූ කම්මෙල තොඅදහා දුශ්කීලයන්  
වෙත දන් දෙයි ද එම දානය මහත්ම්ල යැයි තොකියමි.)

'යො සිලවා සිලවන්තෙපු දදාති දානං ධම්මෙන ලද්ධං සුපසන්නවිත්තො,  
අහිසද්දහං කම්මෙලල උලාරං තං වේ දානං විපුලෙලන්ති බැඳී.'

(සිල්වත් වූ යමෙක් දහැමින් ලද දෙය පහන් සිතින් මහත් වූ කම්මෙල අදහා සිල්වතුන්  
කෙරෙහි දෙයි ද එම දානය ඒකාන්තයෙන් මහත්ම්ල යැයි කියමි.)

'යො විතරාගා විගරාගෙසු දදාති දානං ධම්මෙන ලද්ධං සුපසන්නවිත්තො,  
අහිසද්දහං කම්මෙලල උලාරං තං වේ දානං ආමිසදානානානම්ගෙන්ති.'

(විතරාගි වූ යමෙක් දහැමින් ලද දෙය පහන් සිතින් මහත් වූ කම්මෙල අදහාගෙන විගරාගින්  
කෙරෙහි දන් දෙයි ද එම දානය ආමිසයන් අතර අගු යැයි කියමි.)

දක්ඩිණාවිහංග සූත්‍රයෙහි දානයෙහි ආනිසංස මෙලෙස දක්වන අතර වේලාම සූත්‍රයෙහි කුසලයන්හි කුසලයන් තුමයෙන් වර්ධනය වන ආකාරය පැහැදිලි කර තිබේ. ඒ අනුව ආහාරපාන වස්තාදියෙන් දෙන දානයට වඩා සිවිධේසින් වඩා සංසයා උදෙසා විහාරයක් කරවා (යො ව වනුද්දීසං සංසං උද්දීස්ස විහාරං කාරාපෙයෙෂ) දන් දෙයි ද එහි ආනිසංස වඩාත් අධික බව දක්වේ. යමෙක් පහන් සිතින් බුද්ධේ, ධම්ම, සංස යන තෙරුවන සරණ යයි ද එය තවත් ආනිසංසදායි වේ (යො ව පසන්නවිත්තො බුද්ධජ්ංච්චල ධම්මක්ද්ව සංසක්ද්ව සංසක්ද්ව සරණං ගවිපෙයෙන). යමෙක් පහන් සිතින් ප්‍රාණසාකාදී පස්පවින් වැළකී පංචිලය රකි ද එය වඩාත් ආනිසංසදායි වෙයි. යමෙක් සූවද ආස්‍යාණය කරන තරම් කාලයක් මෙත් සිත වඩායි ද එහි ආනිසංස ර්වත් වඩා අධික ය (යො ව අන්තමසා ගැඹුහනමත්තම් මෙත්තවිත්තා භාවෙයෙ ඉදී තතො මහප්ථලනරං). යමෙක් අසුරු සැණක් ගසන තරම් කාලයක් අනිත්‍ය සංයුත්ව වඩායි ද සියලු කුසලයන් අතර එය උසස් ම කුසලය වශයෙන් මෙහි දී පෙන්වා දී තිබේ (යො ව අවිතරාසංසානමත්තම් අනිවිවසයක්ද්ං භාවෙයෙ ඉදී තතො මහප්ථලනරන්ති).

### තෙරුවන් සරණ යාම :-

සියලු ආකාරයෙන් කරන ආමිසදානයන්ට වඩා බුද්ධ, ධම්ම, සංස යන තෙරුවන සරණ යාම වඩාත් උතුම් බව වේලාම සූත්‍රයේ දී භාගුවතුන් වහන්සේ පෙන්වා දී තිබේ. එබැවින් තෙරුවන ගුණ දැන නිබදව තෙරුවන් සරණ ගොස් තෙරුවන වෙත තම ජ්විතය ප්‍රජා කොට ක්‍රියා කිරීම යමෙකුට කළ හැකි පුරුලහ වූත් මහත් ආනිසංසදායිවූත් කුසලයකි.

'අන්නදා බලදා හොති වන්නදා හොති වන්නදා  
යානදා සුබදා හොති දිපදා හොති වක්බුදා,  
සො ව සබ්බදා හොති යො දදාති උපස්සයා  
අමතං දදා ව සො හොති යො ධම්මනුසාසනි.' (කිංද සුත්ත, සංයුත්ත නිකාය)

ආහාර දෙන්නේ බලය දෙන්නේ වෙයි. වස්තු දෙන්නේ වර්ණය දෙන්නේ වෙයි. යාන දෙන්නේ සැපය දෙන්නේ වෙයි. පහන් ආලෝකය දෙන්නේ ඇස් දෙන්නේ වෙයි. යමෙක් නිවසක් දෙයි ද ඔහු සියල්ල දුන්නේ වෙයි. යමෙක් ධර්මයෙන් අනුගාසනා කෙරේ ද ඔහු අමාතය දෙන්නේ වෙයි.

මෙයින් පැහැදිලි වන්නේ දාන අතර ධර්ම දානය ම උතුම් බවයි. ‘සඩ්බඳානං ඔම්මෙදාන ජීනාති’ යනුවෙන් දේශනා කර ඇත්තේ ද මෙයයි. හොතික වශයෙන් දෙන සියලු දාන ප්‍රතිග්‍රාහකයාට උපකාරවත් වන්නේ මෙලොව ජීවිතය සඳහා කර ගැනීමට පමණයි. එහෙත් යමෙකුට දහමින් අනුග්‍රහ කොට ඔහුට සම්මාදිවිධිය ලබා දුනහොත් එය ඔහුගේ සාංසාරික ජීවිතය ම සඳහා කර ගැනීමටත් සහිතින් මිදීමටත් එය මහෝපකාරී වේ.

## සීලය :-

ප්‍රාණසානාදී පංච දුෂ්ක්වරිතයෙන් වැළකී පන්සිල් රකිමින් ජ්‍රවත් වීම වඩාත් ආනිසංසදායී වෙයි. දන්දීමෙහි ආනිසංස නොයෙක් තැන විවිධාකාරයෙන් විස්තර කරමින් රට උනන්දු කරවන බුදුරජාණන් වහන්සේ සීලයෙහි ආනිසංස වඩාත් උසස් කොට දක්වා තිබේ. රට එක් හේතුවක් නම් සුගතියක් ලැබේමේ දී එය ප්‍රබල සාධකයක් වන බැවිති.

තිතා සීලය වන පංච සීලයේ පටන් අටසිල් දසසිල් ආදි වශයෙන් එය ක්‍රමයෙන් දියුණු කළ යුතුව තිබේ. බුද්ධාමින් ප්‍රකාශන ස්වරාග මාර්ගයෙහි දාන, සීල, භාවනා යන ත්‍රිවිධ ප්‍රාණා ක්‍රියා අතර ‘සීලය’ දෙවැන්න ලෙසත් මෝක්ෂ මාර්ගයෙහි සීල, සමාධි, පක්ෂ්‍යා යන ත්‍රිවිධ ශික්ෂා අතර මූල් ශික්ෂාව ලෙසත් පනවා තිබේ. මෝක්ෂ තිකායෙහි ආකංඛෙයා සූත්‍රයෙහි දක්වෙන පරිදි සීල්වත් වීමෙහි ආනිසංස රෘසක් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර තිබේ.

## භාවනාව :-

සමථ භාවනා :-

දාන, සීල, භාවනා වශයෙන් ප්‍රාණා ක්‍රියා ක්‍රියාක් පිළිබඳව බුද්ධහමෙහි දක්වා තිබේ. මෙම පින්කම් නැවත නැවත කරන (කයිරා නෙ තං ප්‍රනජ්ජ්‍රනං) ලෙසත් එහි කැමැත්තක් ඇති කර ගන්නා (නම්හි ජන්දා කයිරාං) ලෙසත් පිනට බිඟ නොවන (මා ප්‍රක්ෂ්ද්‍යාස්ස භාඩි) ලෙසත් පින තමා වෙත නොඳින්නේ යැයි පිනට තිග්‍රහ නොකරන (මාවමක්ද්‍යාවේ ප්‍රක්ෂ්ද්‍යාස්ස න මං තං ආගම්සසනි) ලෙසත් පින යනු සැපයට කියන තමක් (පුබො ප්‍රක්ෂ්ද්‍යාස්ස ත්‍රිවිවයෝ) ලෙසත් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරති.

දානයෙහි ආනිසංස දක්වා රට ලෝවැසියන් උත්සාහවත් කරවන බුදු රජාණන් වහන්සේ සීලයෙහි ආනිසංස රට වඩා උසස් කොට දේශනා කරන අතර භාවනාව වඩාත් උසස් ම පින නොහොත් කුසලය ලෙස උත්වහන්සේ අවධාරණය කරති. යමෙක් ස්වල්ප වේලාවක් තමුදු මෙත් සිත වඩි ද එය උතුම් කුසලයක් ලෙස දක්වා තිබේ. සියලු සත්ත්වයේ සූච්‍යාපත් වෙත්වා (සඩ්බඳ සත්තා හවන්තු සුබිතත්තා) යනුවෙන් මොහොත්ත් නමුදු සිහි කරයි ද එය ආනිසංස බොහෝ ය. එමගින් සිතෙහි පවතින ද්වේෂය දුරුවන අතර සිතට මහත් සැනැසිමක් උදාකර දෙයි. මෙත්දී භාවනාව දෙනික ජීවිතයේ කටයුතු සඳහා කර ගැනීමේ මාවතක් වශයෙන් ද සමථ කම්බනක් වශයෙන් ද නිවන තමැති උතුම් ගාන්ත සූච්‍යාපය වෙත දිවෙන මාවතෙහි මූලික අංගයක් වශයෙන් ද බුද්ධහමින් අවධාරණය කෙරේ.

සැත්තනිපාතයෙහි මෙත්ත සූත්‍රයෙහි දක්වෙන පරිදි නිර්වාණ තමැති ගාන්ත පදය සාක්ෂාත් කරනු රිසි යමෙක් විසින් වැඩිය යුතු ගුණාග අතර මෙත්දී වැඩිම විශේෂයෙන් අවධාරණය කර තිබේ. ධර්මග්‍රාවණය කිරීමෙන් සම්මාදිවිධිය ඇති කරගත් තැනැත්තා තුළ සම්මා සංකපේ නිරායාසයෙන් දියුණු රේ. ඒ අනුව අව්‍යාපාද භා අව්‍යාපාද සංකපේ ඔහු තුළ වර්ධනය වේ. එනම් අන් අය පිළිබඳ සිතින් ද්වේෂ නොකරන අතර කායික හිංසාවක් නමුදු කිරීමෙන් වළකී. මෙය මෙත්දී වඩාත් ගාන්ත සූච්‍යාපයයි. හැම සත

වෙත මෙත් සහගත සිතින් බැලීමට නිතර පෙළමේ. සිතට පීඩාව ගෙන දෙන ප්‍රධාන අකුසල විතර්ක අතර ද්වේෂය පාලනය කර ගත තැකි ප්‍රධානතම හාටනාව වශයෙන් බුදුදහමේහි දැක්වෙන්නේ මෙත්ති වැඩිමයි. යමක් මානසික සුවතාව ලැබේමේ මාවතෙහි කෙතෙක් දුරට තියැලී සිටිනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ මෙත්ති හාටනාවයි. දෙනික ජීවිතයෙහි මූහුණපාන බොහෝ සම්බාධක මගහරවා ගෙන තමන් සිදු කරන යහපත් කටයුතු සඳුල කර ගැනීම සඳහා මෙත්ති හාටනාව වැඩිමෙන් ලැබෙන යහපත අනළුප ය. කරණීය මෙත්ත සුතුයෙහි දැක්වෙන පරිදි තුළ (ලියට පත්වන), ස්ථාවර (රහන්), දිරස, මහත්, මධ්‍යම, කොට, සියුම්, ස්ථුල, පෙනෙන, තොපෙනෙන, දුර, ලග, ඉපදුණ, උපතක් අපේක්ෂාවෙන් සිටින ආදි වශයෙන් විවිධ මට්ටම්වල සිටින සියලු සත්ත්වයේ සුවපත් වෙතවා (සබඩි සත්තා හටන්තු සුබ්තත්තා) යන සිතිවිල්ල නිතර වැඩිමේ වැදගත්කම අවධාරණය කර තිබෙනු දැක්නට ලැබේ. ඒ අතර කිසිවෙක් කිසිවකු තොරවන ඉක්ම නොයන දෙළඟ තොනගත ආදි ගුණාංශයන්ගෙන් යුතුක්ත වීමේ වැදගත්කම ද දැක්වා ඇත. උඩ, යට සරස ආදි වශයෙන් කිසිදු හේදයකින් තොරව ලොව සිටින සියලු සතුන් වෙත සතර ඉරියවිවෙහි දී ම මෙත් වඩින් සෙන් පතමින් මවක තම එක ම දරුවාට දැක්වන සෙනෙහස බදු මෙත්තියකින් යුතුව මෙත් සහගත නොතින් ලොව සැම දෙස බැලීමේ ඇසක් තුරු කර ගැනීමට මෙමගින් අනුශාසන කෙරේ. තුදෙක් මෙත්ති සහගත මත්ත් කර්මය පමණක් තොව ඊට අනුගත වූ කාය හා වාග් කර්මයන්ගෙන් ද යුතුක්ත වීමේ වැදගත්කම බුදුදහමින් අවධාරණය කෙරේ (මෙත්තාසහගත කායකම්ම, මෙත්තාසහගත විවිධම්, මෙත්තාසහගත කායකම්ම).

මෙත්ති හාටනාව වැඩිය යුතු ප්‍රධාන ආකාර තුනක් පිළිබඳව පටිසම්භිදාමග්ගයෙහි මෙත්තාකරා යන තේමාවෙහි සඳහන් වේ.

එනම්,

### 1. අනෙකිස එරණ (සීමාරහිත) වශයෙන් ගෙන මෙත් වැඩිම

ලොව වෙසෙන සත්ත්වයන් සීමා රහිත වශයෙන් ගෙන මෙත් වැඩිම මෙහි දී දැක්වා තිබේ. මෙහි අනුප්‍රාහේද පහකි. එනම්, සබඩි සත්තා, සබඩි පාණා, සබඩි භුතා, සබඩි පුර්ගලා, සබඩි අත්තහාවපරියාපන්නා යනුවෙනි.

### 2. සිඩිස එරස (සීමා) වශයෙන් ගෙන මෙත් වැඩිම

ලොව වෙසෙන සත්ත්වයන් ස්ත්‍රී - පුරුෂ ආදි වශයෙන් සීමාවන්ට බෙදා මෙත් වැඩිම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රාහේද භතකි. එනම්, සබඩි ඉන්දියා, සබඩි පුරිසා, සබඩි අරියා, සබඩි අනරියා, සබඩි දේවා, සබඩි මනුස්සා, සබඩි (නිරයවැසියේ) විනිපාතිකා වශයෙනි.

### 3. දිසාලිරණ (දිසා) වශයෙන් ගෙන මෙත් වැඩිම

පෙරදිග, අපරදිග ආදි දිගා වශයෙන් සත්ත්වයන් බෙදා මෙත් වැඩිම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රාහේද දහයකි. එනම් පුරත්වීමාය (නැගෙනහිර) දිසාය, පවිත්මාය (බටහිර) දිසාය, උත්තරාය (ලුතුරු) දිසාය, දක්ඩිණාය (දකුණු) දිසාය, පුර්භීමාය අනුදිසාය (රේසාන), පවිත්මාය අනුදිසාය (ගිනිකොණ), උත්තරායා අනුදිසාය (වයඹ), දක්ඩිණාය අනුදිසාය (නිරිත), හෙවිධීමාය (යට) දිසාය, උපරිමාය (ශ්‍රී) දිසාය වශයෙනි.

මෙලෙස විවිධාකාරයෙන් සලකා ලොවැසි සත්ත්වයේ වෙර නැත්තේ වෙත්වා, බිය නැත්තේ වෙත්වා, සුවපත් වෙත්වා ... ආදි වශයෙන් සෙන් පැතිම සිදු වේ.

අංගුත්තර තිකායේ ඒකදසක තිකාතයේ දැක්වෙන මෙත්තානිසංස සුතුය මෙත්ති වැඩිමේ ආනිසංස සවිස්තරව දැක්වෙන දේශනාවකි. යමෙක් 'සියලු සත්ත්වයේ සුවපත් වෙත්වා' වශයෙන් මෙත් වැඩිම නිතර සිදු කරයි නම් මෙත්තිය යානාවක් කොට තිතර පරිභිලනය හාටිතය කෙරේ නම් එමගින් දිවිධීම්මවේදනිය වශයෙන් මෙත් ම සාම්පරායික වශයෙන් ද ප්‍රතිඵල ලැබෙන අයුරු මෙහි දැක්වේ.

ඒ අනුව තිතර මෙත් වචන්නා

1. සුවසේ නිදියයි (සුඩං සුපති).
2. සුවසේ පිබිදෙයි (සුඩං පටිබුල්ස්සිති).
3. නපුරු සිහින තොදකියි (න පාපකං සුපිනං පස්සනි).
4. මිනිසුන්ට පීය වෙයි (මනුස්සානං පියෝ නොති).
5. අමනුෂ්‍යයන්ට පීය වෙයි (අමනුස්සානං පියෝ නොති).
6. දෙවියෝ රකිති (දෙවනා රක්ඛන්ති).
7. ගින්නෙන් වසවිසෙන් අවිඳුවයෙන් අනතුරු සිදුනොවේ (නාස්ස අත්ති වා තිසං වා සහා වා බමති).
8. වහා සිත සමාධිමත් වේ (නුවටං තින්තං සමාධියති).
9. මූහුණෙහි වර්ණය පැහැපත් වේ (මුබවන්නො විෂ්පාසිති).
10. සිහිනොමුලා ව කඹරිය කරයි (අසම්මුල්නො කාලං කරෙති).
11. මරණින් මත බඡලොව උපදී (උත්තරිං අප්පටිවිජ්ජන්නො බහුමලෝකුපගා නොති).

මෙත්තානිසංස සුතුයෙහි සඳහන් ඉහත ආනිසංස අතුරින් දහයක් ම මෙත් වැඩිම ආනිසංස වශයෙන් මෙලොව දී ම අත්විදිය හැකි වේ. මෙත්තී ද්‍රානයෙන් නොපිරිහි මිය ගියහොත් බඡලොව ඉපදීමට ද මෙමගින් අවකාශ උදාවේ.

දාන, සීල, හාවනා යන ත්‍රිවිධ ප්‍රණා ක්‍රියා පිළිබඳ විස්තර වන තැන්හි හාවනාව තමින් බොහෝ විට දක්වා ඇත්තේ මෙත්තී හාවනාවයි. බුදුරුදුන් ලොව පහලවීමට පෙර පවා කම්මිල්ල ඇදුහු බොහෝ මුතිවරු ආගමික ප්‍රතිකවරු මෙම හාවනා ක්‍රමය අනුගමනය කොට ඉන් ප්‍රතිලිල ලබා සිටියන. මිට සියවස් විසි හයකට පෙර එදා හාරතීය ජන සමාජයෙහි විසු සත්පුරුෂ තුවණුති අය මෙත් වැඩිමෙන් ප්‍රතිලිල ලැබුවා පමණක් නොව විසි එක්වන සියවසෙහි ලොව වෙසෙන බොහෝ දෙනා තම මානසික ආතතිය දුරු කර ගැනීමේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් ලෙස මෙත්තී හාවනාව පුරුණ කරති. ඒ අනුව බොහෝ නැවින මනො උපදේශකවරුන් මෙන් වෙදා විශේෂයාවරු තම පර්යේෂණ මගින් මෙත්තී වැඩිමේ ප්‍රතිලිල අත්හදා බලා මානසික ආතතින්ගෙන් මෙන් ම පිචාවන්ගෙන් පෙළෙන්නන් සඳහා වෙදා ප්‍රතිකාරයක් ලෙස මෙත්තී වැඩිම (Loving Kindness) අනුමත කරති. බුදුහනමේ සඳහන් කරුණුවල සත්‍යතාව, අකාලික බව, සාංදාෂ්‍රීක බව මෙන් ම ප්‍රායෝගික බව මෙමගින් ප්‍රකට වේ.

යම හික්ෂුවක් දිනකට සුළු වේලාවක් නමුදු මෙත්තී හාවනාව වචයි නම් මහ සැදුහැවත් ගිහියන් පුරා කරන සිවිපසය ගිය නොවී වළඳන තැනැත්තතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. එමෙන් ම ගෘස්තාගාසනය අනුගමනය කරන්නකු වශයෙන් ද දක්වා තිබේ. මෙලෙස මෙත් සිත වචන්නා තමා රකගෙන අන් අය ද රකින්නකු (සේදක සුත්ත, සං.නි. 5 - 1) වශයෙන් ද එය තම ජ්‍යිතයේ පහසු විහරණය සඳහා හේතු වන්නක් බව (මෙත්තාසුත්තානි, සං.නි. 5-1) ද වශයෙන් සඳහන් ව ඇත. සම්මාදිවිධිය පෙරවුව ආර්යජ්‍රාංගික මරශය අනුගමනය කරන්නා තම සිත මෙත්තී විහරණ තුළ මැනැවින් හාවනි කොට සඳහාවන්හි ම මෙත් සිත පතුරුවා තිරතුරුව කළේ ගෙවයි. තවද මෙත්තී වචන තැනැත්තා ඉන් නොනවතින අතර මහ කරුණා, මුදිනා, උපක්ඛා ආදි සෙසු විහරණයන් ද වචමින් කායිකව මිනිස් ලොව සිටිය ද මනසින් බඡලොව වැසියන් මෙන් අපරිමිත සත්ත්ව කරුණාවෙන් දායාවෙන් උසස් මානසික තත්ත්වයෙන් වාසය කරයි. මෙත්තී හාවනා වැඩිමේ ආනිසංස වශයෙන් අසිමිත මානසික සුවයක් වචමින් මහත් ආනිසංස ලබමින් අපරිමිත ප්‍රීතියකින් යුතුව කළේ ගෙවයි. සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උතුමේ මෙත්තී පාරම්තාවක් ලෙස දිගුකළක් පාරම්, උපජාරම්, පරම්න්‍යජාරම් වශයෙන් සම්පූර්ණ කරති. එහි ප්‍රතිලිල වශයෙන් බොහෝ කළේ බඡලොව ඉපිදි උසස් ප්‍රීතිය ආහාර කොට වාසය කරති (පිනි හක්කා හිට්ස්සන්ති). මෙත්තී වචන උතුමේ එය භුදේක් ද්‍රාන සුව සඳහා පමණක් නොව ප්‍රායෝගිකව ද හාවනි කරති. ඒ අනුව ලොවට ආමිසයෙන් අනුග්‍රහ කරනවා පමණක් නොව ලෙවැසි සත්ත්වයන්ට මහත් යහපතක් සිදු වන දර්මයෙන් ලොවට අනුග්‍රහ කරති. එනම් ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය මහත් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙති.

විපස්සනා භාවනා :-

වේලාම සූත්‍රයෙහි දැක්වෙන පරිදි මෙත් වැඩීමේ වැදගත්කම දේශනා කොට ඉන්පසු භාගුවතුන් වහන්සේ උසස් ම කුසලය ලෙස පෙන්වා දෙන්නේ අනිත්‍ය සංඡාව වැඩීමයි. යමෙක් අසුරු සැණක් තරම් කාලයක් අනිත්‍ය සංඡාව වඩිදි ද එය එන් සියලු කුසලයෙන්ට වඩා මහත්ලේ බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති (යො ව අව්‍යාර්ථාසංසාතමන්ත්තම්පි අනිව්‍යසස්ඝ්ජ්ඝ් භාවයෙහි ඉදා තත්‍ය මහජ්‍යාලන්ති). මෙය බුදුදහමේ විපස්සනා (වැදගත්) භාවනාව වශයෙන් දක්වා තිබේ. එනම් සත්ත්වයා නිර්මාණය වී ඇති සමස්තය පිළිබඳ යථාර්ථය නුවණීන් මෙනෙහි කිරීමයි. ඒ අනුව ස්කන්ධ, ධාතු, ආයතන, නාමරුප ආදි ස්වභාවයන්හි හටගැනීම හා නිරෝධය පරිව්‍යසමුළුපාද ත්‍යාගයට අනුගතව නුවණීන් විමසා බැලීමයි.

සියලු දුකින් නිදහස් ව මානසික පාරිගුද්ධත්වයට පත්වීමේ මාවත ලෙස භාගුවතුන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් නුවණීන් බැලීමටයි.

'සබැන් සංඛාර අනිව්‍යති යදා පස්ස්ඝාය පස්සති,  
අව නිවින්දනී දුක්ක්ඛ එස මේගා විසුද්ධියා.' (ධම්මපද)

බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කළේහිත් රට පෙරත් වර්තමානයෙහිත් මෙත්ති භාවනාව වඩා බොහෝ දෙනා දක්නට ලැබේ. ඒ අතර බුදුදහමින් ප්‍රකාශිත මෙත්ති භාවනාවෙහි විශේෂත්වය කුමක්දයි තේරුම ගැනීම ද මෙහි ලා වැදගත් වේ. දිනක් පිණ්ඩපාතය පිණිස වැඩීම කළ හික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපතය සඳහා කළේ වැඩි බව දැන පිළිසඳුර කාලයකට අන්‍යාගමික අසපුවකට වැඩීම කළහ. එහිදි එම අසපුවේ සිටි පූජකවරයු සඳහන් කළේ 'අපිත් මෙත්ති භාවනාව වඩාත්‍යාචාර මෙත්ති භාවනාව ඔබගේ ගාස්තා වූ හටත් ගෞතමයන් වහන්සේත් මෙත්ති භාවනාව පනවත්වා එතිසා අප දෙපිරිස ම සමානයි තේ ද?' කියා ය. මෙහි දී එම කරුණ මැනැවීන් තේරුම ගත නොහැකි වූ එම හික්ෂු පිරිස එම ප්‍රකාශය අනුමත නොකාට ප්‍රතික්ෂේප ද නොකාට එයින් නිකම පිණ්ඩපාතය නිමවා වෙහෙරට පැමිණී පසු එම අන්‍යාගමික අසපුවේදී සිදු සංවාදය පිළිබඳව බුදුරජාණන් වහන්සේට කරුණු දන්වා සිරියන. එහි දී භාගුවතුන් වහන්සේ සඳහන් කළේ මුව්ත් මෙත්ති භාවනාව වඩ්නේන් මෙත්ති විහරණය - සමාධිය සඳහා බවත් අප මෙත්තිය වඩ්නේන් විවේකනිසිතව (විවේකනිස්සිත) විරාග තිශ්‍රිතව (විරාගනිස්සිත) නිරෝධනිසිතව (නිරෝධනිස්සිත) වොස්සග්‍රපරිණාමිව (නිවන අහිමුබ කොට ගෙන තිවනට නැමුණු ව්‍යවක් කොට ගෙන) බවයි.

ඒ අතර රට සමාගාමීව සති, ධම්මුව, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපක්ෂා යන බොජ්ංග ධර්මයන් ද වඩ්නේන් නිවන වෙත සම්පූර්ණ වෙත සම්පූර්ණ වෙත සම්පූර්ණ සිටියි. මෙයින් පැහැදිලි වන කරුණ නම් පරිව්‍යසමුළුපාදය පිළිබඳව හෝ වතුරාර්ය සත්‍යය පිළිබඳ යථාවබෝධය නොමැති අන්‍යාගමික අය සමඟ භාවනාවක් වශයෙන් මෙත්තිය වැඩුව ද එමගින් විත්ත සම්පූර්ණක් හෝ ද්‍රාන තත්ත්වයට සිත තැන්පත් වුව ද ඉන් එහා ලබන ව්‍යුත්තියක් නොමැති බවයි. එහෙත් සම්බුද්‍ය සසුනක සම්පූර්ණ සම්පූර්ණ වඩා ග්‍රාවකයුගේ ලක්ෂණය නම් මූහු වතුරාර්ය සත්‍යය පිළිබඳ සම්පූර්ණ දරුණයෙන් යුතුව මෙත්තිය වඩා බැවින් මෙත්ති වැඩීමෙන් විත්ත සම්පූර්ණ (සමාධිය) ලැබූ පසු එයින් නොනැවත තව දුරටත් ප්‍රයාව වැඩීම වශයෙන් ස්කන්ධ, ධාතු, ආයතන, පරිව්‍යසමුළුපාද, ඉන්දිය යනාදි කුමාගම් අනිත්‍ය - දුක්ක්ඛ - අනාත්ම සංඛාත ත්‍රිලක්ෂණය වැඩීම වශයෙන් ප්‍රයාව දියුණු කොට සකකායදිවිධි ආදි සංයෝජන දුරු වන අයුරින් නිවනට යොමුකොට දරුණය දියුණු කරන බවයි. සමාජීනා හික්බව යාචනා පර්‍යාන්ත යනුවෙන් බුදුදහමේහි පැහැදිලිව දැක්වෙන පරිදි සම්මාදිවිධිය පෙරවුව (සම්මාදිවිධි ප්‍රගර ජවා) ආර්ය අභ්‍යාගික මාර්ගයට අනුව සම්මා සමාධිය වැඩීම් ආනිස්ස වන්නේ සිත සමාධිමත් වූ වහාම ස්කන්ධ, ධාතු, ආයතන, නාමරුප ආදි වශයෙන් තම ජීවිතයේ යථා තත් නුවණීන් දක් කෙලෙසුන්ගෙන් සිත මූදවාලීමයි. සම්මා සම්බුදුවරයුගේ ශ්‍රී සද්ධර්මය පවතින සමයක ලොව වෙසෙන නුවණුති සැදුහැවත් සත්පුරුෂයන්ගේ ප්‍රධාන ජීවිත අහිලායය විය යුත්තේ කළාණාම්ත්‍ර ආගුණයන් පරිව්‍යසමුළුපාදය පදනම් කොට පවතින වතුරාර්ය සත්‍යය සංඛාත ශ්‍රී සද්ධර්මය ග්‍රුවණය කිරීමයි.

ඒ අනුව රුප, වේදනා, සංඛාර, සංඛාණ, විස්ඝ්ජාණ යන ස්කන්ධ පංචකය දුක්ක්ඛ සත්‍යය බවත් එහි අනවබෝධය නිසා තම විත්ත සත්ත්වනයේ අවිද්‍යා හටගැනීම සමුදාය සත්‍යය (දුකට හේතුව) බවත් සමඟ කමටහනක් ඔස්සේ සිත සමාධිමත් කොට ස්කන්ධ පංචකයේ සමුදාය, වය, අස්සාද, ආදිනව, නිස්සරණ සම්මරුණය කරමින් වේදරුණනාව (ප්‍රයාව) දියුණු කිරීම මාර්ග සත්‍යය බවත් එහි ප්‍රතිඵල වශයෙන් විද්‍යාව හා

විමුක්තිය සාක්ෂාත් කිරීම දුක්ඛ නිරෝධය බවත් මැනැවින් තේරුම් ගෙන ඒ අනුව තම සියලු කටයුතු සංවිධානය කොට ර්ට අනුගතව දැඩි කැපවීමෙන් ක්‍රියා කිරීමයි (අභියුක්ෂා සුත්ත, අං.නි.).

මෙලෙස ක්‍රියා කිරීමේදී තමාගේ සිත සහ අවබෝධය පිළිබඳ විශ්වාසය තබමින් අන් දෙයක පිළිසරණ නොපතා සිත දියුණු වන ක්‍රියාවලියක නියුතීම මෙහිලා අවශ්‍ය කෙරේ (අත්තදීපා හික්බවෙල විහරා අන්තසරණ නා අයුක්දාසරණ). ඒ අතර ධර්මය පිළිසරණ කොට ගෙන අන් පිළිසරණක් නොපතා ක්‍රියා කළ (ධම්මදීපා හික්බවෙල විහරා ධම්මසරණ නා අයුක්දාසරණ) යුතුව ඇත. භාග්‍යවතුන් වහන්සේ නිතර අවධාරණය කළේ මෙම ධර්මමාරුගය ඔස්සේ අප්පමාදීව ක්‍රියා කරන ලෙසයි (අප්පමාදෙන හික්බවෙල සම්මාදෙල). අපි ද ඒ සඳහා නිතර උත්සාහවත් ව ක්‍රියා කරමු.



## තේරුවන් සරණය !

**ලොස් ආත්මලිස් බෙඟද්ධ විභාරය**

පැසදිනා, කැලිගොන්නියා, එක්සත් ජනපදය

බ.ව. 2562/ 2018 උදුවත් පුන් පොනෝදා සිල සමාදානය

(2018.12.16)